

නැතියු ආච්චියෙක අවධියේ විධීමත් අධ්‍යාපන ත්‍රියාවලිය


තෙරෙහි විවිධ රැකියා ත්‍රියාවලිය

අජේෂණ පිළිබඳ අධ්‍යාපනයන්

කොළඹ විශ්ව විද්‍යාලයේ

අධ්‍යාපන දර්ශනපත් උපාධිය සඳහා ඉදිරිපත්

කරන තීබන්තිය



එස්. නේ. අංශ. නොත්සේ (M.Phil. 97)

අධ්‍යාපනවේදී උපාධි (දෙවන පෙළ ඉගළ)

1982.12.31.

සංස්කේපයන්

අවසානය ලබා දීම සඳහා පායලු කොරඩ් තිබු විශ්වාසය
දෙදරා සහිත පවතින්නේ තවදුරටත් ඒ සඳහා යෙදෙන පිරිවය අවු
ණොවන්නේ බාල පරපුරට විවිධ ලෞය මග පෙන්විය නැති වන වෙනත්
ආල්ඩ්ගෙනයන් නොමැති විසාය。 වේ තිසා ඇප ජාතියේ ප්‍රිවාලිය වූ
බාල පරපුරේ ඇජ්ඩිත තායිත හා ව්‍යාහිත ගත්තා අවබෝධ තර යෙන
ත්ව, මිසි අයුරින් වර්ධනය තරඹීත සැකි වන ලෞය පායල් පද්ධතිය
සංස්කේපය තම යුතු බව බොහෝ දෙනාගේ ගැනීමි。 විවිධ අධ්‍යා –
ජත ව්‍යාවලියයේ ඇතුළු සංස්කේපයන් තරතු ලැබුවා එවා රුහා
ආලේඛ්පන ඉටු තරඹීත ඇයවත් විවිධ තිසා පට්ටුවයේ පායලු වෙන එදේ
වූ වෙශ්ඨා ඇත්තාය。 රටත අවසානය ජනතාවගේ සිංහල පැංචු ඉටු
තරලුවට අවශ්‍ය පදනම සැපයිය යුතු බැවින් , මී ලොංවේ එත්වන්
විවිධ අධ්‍යාපන ව්‍යාවලිය රුහා ආලේඛ්පන ඉටුවෙන අයුරින් සංස්කේපය
තිරීම අවශ්‍ය වේ。 තොදු අවසානයන් ලබා දෙන තිශ්ඨේ ද්වීතීය
ආවිධේ විවිධ අධ්‍යාපනයේ විවිධ අංශයන් කොරඩ් රුහා ආලේඛ්පන
දාන සැනීම වැදගත් වන ඇතර විමෙන්ම රික්යා වෙශ්ඨා ඇතුව එම
ආලේඛ්පනවල විවිධ අංශයක් තිශ්ඨේ සොයා බැඳීම ද ඉහාට තාලෝචිත
වූ ඇත。 ඒ සඳහා යොවු තරඟ ලද වෙම අධ්‍යාපනයන් සැවටම
විශ්ඨා වන සැවයේ පැයසුම් ලබන අධ්‍යාපන ව්‍යාවලියන් සත්ත්වනට
ප්‍රමාණවත් වෙනස්වීවෙන් වෙන්ම සැනීවත් එදානටත් ලබා දෙනු ඇත。

වෙති පහැදු පරිවේදයන් විවිධ අධ්‍යාපන ක්‍රියාවලිය
කොරේඩ් ජාත්‍යන්තර වශයෙන් නම් හිඳෙන වෛද්‍යතා වෙත්තු වී ලො; වේ
ද පාසල වෙත තුළා වෛද්‍යතාවලින් මහැයි අධ්‍යාපන ගුවුලට භුත්ත්ව, දී
අධ්‍යාපනයෙහි අවශ්‍යතාවය සට්‍රීජරට දක්වා ඇති දෙවන පරිවේදය
යොමු කරන ලද්දේ පූරුෂ පර්යේෂණයන් කු එවායේ හිගමන ඇසුරින්
වත්තන් අධ්‍යාපනයෙහි අවශ්‍යතාවය තවදුරටත් ආවබෝධ හිමිම යුතුයාය。
කොරේඩ් පරිවේදයන් වී ලො; වේ විෂය මාලා යම්බද්‍යන්ගේ අභ්‍යාචන්වය පිළිබඳ විවෘතත් කොරේඩ් අතර සිවිච්ඡී පරිවේදයන්
අදාළතක අධ්‍යාපනයෙහි ව්‍යුහය හා පර්යේෂණ ක්‍රියාත්මක කරන ලද
ආකාරය දක්වා ඇති දත්ත විශ්ලේෂණය සඳහා යොමු කරන ලද
ජයෝගී පරිවේදයන් සිවිච්ඡී පරිවේදය ඉදිරිපත් කරන ලද
අයුරුහන්සය සංඛ්‍යාත්මක ප්‍රමා විභින් පරීක්ෂා කොරෝනු ඇති එම්
අනුව අර්ථතාවය කොරේඩ් යයට පරිවේදයන් උදිගා වන විවිධතා
හා වධාත් ප්‍රභාදිලියු ස්වභාවයන් තුළින් හිගමන හා ගෝරණ ඉදිරිපත්
කොරේ.